

ශ්‍රී ලංකා යුත් සර්විස් (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2023 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන අස්ථිත්වයක් විසින්ම එම අස්ථිත්‍ය සම්බන්ධව වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය. එම පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන අස්ථිත්‍යයක් සම්බන්ධයෙන් වූ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ, රීති මගින් දක්වනු ලැබිය හැකි පරිදි වන කාලසීමාවක් තුළ එම අස්ථිත්‍යවල වාර්ෂික කාර්ය සාධන වාර්තා ද සමඟ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම පනතේ 38(1) (ඇ) වගන්තිය ප්‍රකාරව, වාර්ෂික වාර්තා සහ වෙනත් මූල්‍ය ප්‍රකාශ අවශ්‍ය වේලාවන් ඇතුළත පිළියෙළ කිරීමට සිදුවන බව සහතික විය යුතු අතර ඊට අමතරව විගණනය කරනු ලබන අස්ථිත්‍යයට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වගබලා ගනු ලැබිය යුතුය.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2007 අංක 7 දරන සමාගම් පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

2007 අංක 07 දරණ සමාගම් පනතේ 150 (1) වගන්තියට අනුව, ශේෂ පත්‍රයේ දින සිට මාස 06 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම සඳහා වගකිව යුතු පුද්ගලයා විසින් සහතික කරන බවට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහතික විය යුතුය.

2.1 මූල්‍ය ප්‍රකාශන

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(2) වගන්තිය හා අංක 1/2021 දරන හා 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.6 වගන්තිය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය ඉකුත්වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත්, සමාගම විසින් 2020/2021, 2021/2022, 2022/2023 හා 2023/2024 යන ගිණුම් වර්ෂයන්ට අදාළ මූල්‍ය ප්‍රකාශන මෙම වාර්තාවේ දිනය වන විටත් විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.	2019/2020 වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශ විගණනය වෙත ඉදිරිපත් කර ඇති අතර, එම වර්ෂයේ විගණනය අවසන් වූ විට ඉදිරි වර්ෂවලට අදාළ මූල්‍ය ප්‍රකාශන විගණනය වෙත ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.	පහත ප්‍රකාරව නියමිත දිනට ගිණුම් ඉදිරිපත් කළ යුතුය.

2.2 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම
පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්ව යේ අදහස් දැක්වීම්	නිර්දේශ
(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 41(2) (උ) වගන්තිය හා 2021 නොවැම්බර් 16 දිනැති 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් හඳුන්වා දුන් යහ පාලනය සඳහා වූ මාර්ගෝපදේශ හා මෙහෙයුම් අත් පොතෙහි 4.2 වගන්තිය	2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සලකනු ලබන සහ ස්වකීය කොටස්වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් දරනු ලබන සමාගමක් සඳහා විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවිය යුතු වුවත් සමාගම විසින් ඒ අනුව කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී විගණන කළමනාකරණ කමිටුවක් පිහිටුවීමට කටයුතු කිරීමට උපදෙස් ලබා දෙන ලදී.	පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 1983 අංක 12 දරන පාරිතෝෂික පනතේ 5(1) වගන්තිය	2019-2023 වර්ෂවලදී සේවය අවසන් කළ නිලධාරීන් 13 දෙනෙකු සඳහා පාරිතෝෂික ගෙවීම් මාස 03 සිට මාස 36 දක්වා ප්‍රමාද කර ගෙවීම් කර තිබුණි.	රටේ පැවති කොරෝනා වසංගතය හේතුවෙන් එම කාල වකවානු වල ආදායම් ඉපයීම අවම වට්ටමක පැවතීම හේතුවෙන් පාරිතෝෂික ගෙවීම් ප්‍රමාද විය. නමුත් වර්තමානය වන විට එම තත්ත්වය බොහෝ දුරට අවම කර ගෙන පාරිතෝෂික ගෙවීම් සිදු කිරීමට උපදෙස් ලබා දෙන ලදී.	පාරිතෝෂික ගෙවීම් නියමිත පරිදි සිදුකළ යුතුය.
(ඇ) 2006 අංක 10 දරණ දේශීය ආදායම් බදු පනතේ 106, 113 173(3) වගන්ති	සමාලෝචිත වර්ෂය සහ පසුගිය වර්ෂ 08කට අදාළව නියමිත පරිදි ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.	වර්තමානය වන විට මෙය නිවැරදි කර ගැනීම පිණිස ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති අතර, ඉදිරියේ දී ආදායම් බදු ගෙවීමට උපදෙස් ලබා දෙන ලදී.	පනතේ විධි විධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ඇ)	2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතේ 10 වගන්තිය	පිරිවැටුම කාර්තුවකට රු.මිලියන 03 හෝ වාර්ෂිකව රු.මිලියන 12 ඉක්මවන විට එකතු කළ අගය මත බදු පනත යටතේ ලියාපදිංචි විය යුතු වුවද, සමාගමෙහි කාර්තුවක පිරිවැටුම රු.මිලියන 50ක් වුවද, එකතු කළ අගය මත බදු පනත යටතේ ලියාපදිංචි වී නොතිබුණි.	VAT සඳහා වර්තමානයේ ලියාපදිංචි වී ඇති අතර, එම ගෙවීම් නිවැරදි කාල වකවානු තුළ සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඉ)	2021 ජූලි 14 දිනැති රාජ්‍ය මුදල් වක්‍රලේඛ අංක 2015/03 මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 371(2) (ආ)	කිසියම් විශේෂිත කාර්යක් සඳහා මාණ්ඩලික තත්ත්වයේ නිලධාරීන්ට පමණක් එක් අවස්ථාවකදී රු.100,000 ක උපරිමයක් දක්වා තත්කාර්යය අතුරු අග්‍රිම ලබා දීමට හැකි වුවත්, ඊට පටහැනිව සමාගම විසින් 2023 වර්ෂයේ අවස්ථා 11කදී රු.මිලියන 1.3ක් අත්තිකාරම් ලබාදී තිබුණි.	වර්තමානය වන විට අත්තිකාරම් ලබාදීම සීමා කර ඇත.	වක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඊ)	2021 නොවැම්බර් 16 දිනැති අංක 1/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය මගින් හඳුන්වාදුන් යහපාලනය සඳහා වූ මාර්ගෝපදේශ හා මෙහෙයුම් අත්පොත			
(i)	මාර්ගෝපදේශ අංක 2.3	වාර්ෂික අයවැය ඇස්තමේන්තුවක් හා කෙටි කාලීන හා දිගු කාලීන දැක්මක් සහිතව කළමනාකරණය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සහ ඉදිරි මුදල් වර්ෂයේදී ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත ක්‍රියාකාරකම් ඇතුළත් කර වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.	වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් 2024 වර්ෂය සඳහා පිළියෙල කර ඇත.	මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුය.
(ii)	මෙහෙයුම් අත්පොතෙහි ඡේදය 6.6	මෙහෙයුම් අත්පොතෙහි දක්වා ඇති පරිදි සමාගම විසින් වාර්ෂික වාර්තා පිළියෙළ කර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී වාර්ෂික වාර්තා පිළියෙළ කර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට උපදෙස් ලබා දෙන ලදී.	මෙහෙයුම් අත්පොත අනුව කටයුතු කළ යුතුය.
(iii)	මෙහෙයුම් අත්පොතෙහි ඡේදය 6.7	ස්ථාවර වත්කම් සහ ගබඩා සත්‍යාපනය සඳහා වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත්කර භාණ්ඩ සමීක්ෂණයක් සිදුකළ යුතු වුවත්, සමාගම විසින් 2016 වර්ෂයෙන් පසුව භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.	වර්තමානයේ භාණ්ඩ සමීක්ෂණය සිදු කරමින් පැවති අතර, ඉදිරියේ දී එම වාර්තා ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.	මෙහෙයුම් අත්පොත අනුව කටයුතු කළ යුතුය.

(උ) රජයේ ප්‍රසම්පාදන
මාර්ගෝපදේශ
සංග්‍රහය

- | | | | | |
|------|----------------------------|--|--|----------------------------------|
| (i) | 4.2.1 (අ) ඡේදය | ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කළ යුතු වුවත්, සමාගම විසින් එසේ කටයුතු කර නොතිබුණි. | ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර. ඒ අනුව ඉදිරියේ දී කටයුතු ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දෙන ලදී. | මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුය. |
| (ii) | 3.4.3 (අ), (ආ), (ඇ) සහ (ඈ) | නිතර භාවිත වන අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ සිදුකල යුතු වුවද, සමාගම සමාලෝචිත වර්ෂය තුළදී රු.6,931,458 ක් වැයකර විවිධ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට කටයුතුකර නොතිබුණි. | වර්තමානයේ දී සමාගමේ විවිධ අංශ සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ නාම ලේඛනයක් පවත්වාගෙන යනු ලබන අතර, ඊට අනුකූලව සෑම අංශයක් සඳහාම භාණ්ඩ හෝ අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සිදු කෙරේ. | මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුය. |

2.3 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශ
(අ) 2023 මාර්තු 31 දිනට ආපනශාලාවේ දෛනික ආදායම් වූ රු. 6,222,340ක් විගණන දිනය දක්වා බැංකුගත කර නොතිබූ අතර, විගණනය විසින් සිදු කළ භෞතික පරීක්ෂාවේදී එවැනි ශේෂයක්ද නොවීය. එබැවින් මෙය මුදල් අස්ථානගත වීමක් ලෙස විගණනයේදී නිරීක්ෂණය වන බැවින්, මෙම අස්ථානගත වීම සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවයන් හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට සමාගම කටයුතු කර නොතිබුණි.	එලෙස පැවති ශේෂයන් අතැති මුදල් ලෙස පෙන්නුම් කරනු ලැබූ ද එම ශේෂයන් නිවැරදි කර ගැනීමට උපදෙස් ලබා දෙන ලදී.	මුදල් අස්ථානගතවීම පිළිබඳ විධිමත් විමර්ෂණයක් සිදුකල යුතු අතර පවත්නා අභ්‍යන්තර පාලන ක්‍රමවේදය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුය.

03. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම්	නිර්දේශ
(අ) 1982 සැප්තැම්බර් 16 දිනැති අංක 331 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ස්වයං රැකියා මාර්ග සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය මුදල් සපයා ගැනීම සහ තරුණයින්ට විදේශ රැකියා අවස්ථා සලසාදීම මෙම සමාගම පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වුවත්, ඊට පටහැනිව වර්තමානයේදී තරුණ සේවා මුද්‍රණාලය, තරුණ සේවා ආරක්ෂක ඒකකය, තරුණ සේවා පිරිසිදු කිරීම් ඒකකය, තරුණ සේවා ආපනශාලාව ලෙස සමාගම විසින් අංශ 04ක් ක්‍රියාත්මක කරන බව නිරීක්ෂණය විය.	1982 සැප්තැම්බර් 16 දිනැති අංක 331 දරණ අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව ස්වයං රැකියා මාර්ග සැලසීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, තරුණ සේවා මුද්‍රණාලයේ කටයුතු ආරම්භක පියවර ලෙස කටයුතු කර ඇත. ඉන්පසුව අනෙක් ව්‍යාපෘතීන් එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනුවත් වීම පරිදි සිදු කර ගෙන ගොස් ඇත.	අමාත්‍ය මණ්ඩල තීරණය සමාගමේ වර්තමාන කාර්යභාරය සඳහා අනුගත කරගත යුතුය.
(ආ) සමාගම 2013 වර්ෂයේ සිට 2023 දක්වා විවිධ අවස්ථා වලදී රු. 493,974 ක ලියාපදිංචි ගාස්තු හා රු. 750,000 ක බැංකු ඇපකරයක්ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලබා දී කාර්යාංශයේ විදේශ රැකියා ඒජන්සියක් ලෙස ලියාපදිංචි වී තිබුණද කිසිදු තරුණ තරුණියකට එම බලපත්‍ර යටතේ විදේශ රැකියා ලබාදී නොතිබුණි. එසේ තිබියදීත් 2021 - 2023 කාලපරිච්ඡේදය තුලදී විදේශ රැකියා සඳහා සිසුන් 3258 ක් බඳවාගෙන රු. 40,474,000ක ආදායමක් ලබාගෙන තිබුණි.	තරුණ සේවා විදේශ රැකියා නියෝජිත ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක් ලෙස කටයුතු කරන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් විවෘත පදනමකින් ඕනෑම තරුණයෙක් හෝ තරුණියකට සහභාගිවිය හැකි වන ආකාරයට විදේශ රැකියා පොළවල් පළාත් මට්ටමින් සංවිධානය කරනු ලැබීය.	සමාගමේ කටයුතු විධිමත්ව කිරීමට කටයුතු කළ යුතුය.

(ඇ) ආපනශාලා පවත්වාගෙනයාම සහ පවිත්‍රතා සේවා සැපයීම සඳහා අදාළ ආයතනවලින් බලපත්‍ර ලබාගෙන නොතිබූ අතර ආරක්ෂක සේවා සැපයීම සඳහා සමාගමේ නිලධාරියෙකුගේ බලපත්‍රය මත ඔහුට දීමනා ගෙවමින් සමාගම ලියාපදිංචි වී තිබුණි .

(ඈ) සමාගම විසින් දැනට පවත්වාගෙන යනු ලබන පවිත්‍රතා ,ආරක්ෂක , මුද්‍රණාලය සහ ආපනශාලා යනාදි කාර්යයන් සඳහා වෙන් වෙන්ව ආදායම් ,වියදම් විශ්ලේෂණ ප්‍රකාශ පිළියෙළ කිරීම වෙනුවට එම කාර්යය සඳහා බැංකු ජංගම ගිණුම් 04ක් පවත්වාගෙන යනු ලබන බව නිරීක්ෂණය විය .

මෙම ගැටළුව පිළිබඳව විගණන විවිධ අංශ සඳහා වෙන් කළමනාකරණ කමිටු රැස්වීමේදී ලැබුණු වෙන්ව ආදායම් වියදම් ප්‍රකාශ පිළියෙළ කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාගමේ මුද්‍රණාලයේ 2018 වර්ෂයේදී රු .මිලියන 17ක්ව පැවති වාර්ෂික ආදායම 2023/2022 වර්ෂය වන විට රු .මිලියන 2.6 ක් දක්වා අඩු වී තිබුණි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.2ක අඩු වීමක් වන අතර සමාගමේ මුද්‍රණාලයේ ආදායම් වැඩිකර ගැනීම සඳහා කළමනාකරණය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	2024 වර්ෂයේ මැයි මාසයේ නව කළමනාකාරිත්වය යටතේ උසස් ප්‍රමිතියෙන් යුතුව නැවත මුද්‍රණ යන්ත්‍රය අලුත්වැඩියා කරන ලදී.	ආදායම් වැඩිකර ගැනීම සඳහා කළමනාකරණයේ අවධානය යොමු කළ යුතුයි.
(ආ) සමාගමේ සිදුවන ගනුදෙනු හා සිද්ධීන් වාර්තා කිරීම සඳහා නිසි අනුමැතියක් සහිතව වවුචර්පත් ,ජර්නල් වවුචර් සහ රිසිට්පත් නිකුත් කර ගිණුම්කරණ මෘදුකාංගයට ඇතුළත් කළ යුතු වුවද , එසේ නිසි අනුමැතියකින් යුත් ජර්නල් වවුචර්පත් පිළියෙළ කිරීමකින් තොරව හා මුදල් පොත හා බැංකු සැසඳුම් ප්‍රකාශ නිසි පරිදි යාවත්කාලීන කර පවත්වාගෙන ගොස් නොමැතිව ගනුදෙනු සිදු කරන බව නිරීක්ෂණය විය.	වර්තමානය වන විට මුදල් පොත හා බැංකු සැසඳුම් නිසි පරිදි යාවත්කාලීනව පවත්වාගෙන යන අතර, ගනුදෙනු වාර්තා කිරීම ගිණුම් මෘදුකාංග වෙත ඇතුළත් කිරීම නිසි අනුමැතියක් සහිතව සිදු කරගෙන යනු ලබයි.	ගනුදෙනු හා වාර්ථා සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුය

(ඇ) සමාගම විසින් සභාවේ විවිධ අංශ වෙත සපයනු ලැබූ කෑම වට්ටෝරු වෙනුවෙන් ඉන්වොයිස් ඉදිරිපත් කිරීමේදී ,ලබා දුන් ප්‍රමාණය දක්වා තිබුණද ,සත්‍ය වශයෙන්ම නිකුත් කළ ප්‍රමාණය අනුව ඒකක මිල ඉන්වොයිසියේ සඳහන් නොකර මුළු වටිනාකම පමණක් දක්වා තිබුණි .එම නිසා ඉන්වොයිසි වටිනාකම සත්‍ය වටිනාකමද යන්න විගණනයේදී තහවුරු කර ගැනීමට නොහැකි විය . තවද ,පිරිවැය ගණනය කිරීමකින් තොරව ඉන්වොයිස් නිකුත් කරන බව නිරීක්ෂණය විය .	ඉදිරියේ දී මෙය නිවැරදි ව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.	ආපනශාලාවේ ගණුදෙණු සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු කිරීමට කටයුතු කළ යුතුය.
---	--	---

3.3 අවිධිමත් ගණුදෙණු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023/2022 මූල්‍ය වර්ෂයට අදාළ ආපනශාලාවේ දෛනික ආහාර නිකුත් කිරීමේ ලේඛණය අනුව මාධ්‍ය ඒකකයට සහ යොමුවන සමාජ සම්මේලනයට රු 1,516,450.ක්වූ කෑම පාර්සල් 10811ක් ලබා දී තිබූ අතර, ඒවා සඳහා ඉන්වොයිස්පත් නිකුත් කර මුදල් අයකර නොතිබීම හේතුවෙන් සමාගමට එම ආදායම අහිමිවී තිබුණි. තවද 2023 ,මැයි 23 දින සිට 2023 අගෝස්තු 15 දක්වා ඉන්වොයිස් කිරීමකින් තොරව දෛනික ආහාර වට්ටෝරුවට බාහිරව සමාගමේ ඉහළ කළමනාකරණයේ දෙදෙනෙකු සඳහා උදේ, දහවල් හා රාත්‍රී විශේෂ ආහාර වට්ටෝරු අනුව ආහාර ලබාදී තිබුණි .	එවකට සිටි සභාපතිතුමා හා කළමනාකාර අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත දැනුවත් වීම මත එලෙස ඉන්වොයිස් නිකුත් කිරීමකින් තොරව ආහාර ලබා දීමට සිදු විය.	පවත්නා පද්ධතිය විධිමත් කළ යුතුයි.
(ආ) යුන් සර්විසස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් සමාගමේ ආරක්ෂක නිලධාරීන්ගේ 2020 වර්ෂයේ පෙබරවාරි සිට දෙසැම්බර් දක්වා හිඟ වැටුප් ගෙවීම සඳහා ජාතික තරුණ සේවා සභාව	ඉදිරියේ දී අදාළ සංශෝධනයන් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.	ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු කළ යුතුයි.

විසින් 2021 ජූලි මස රු. 5,982,100 ක මුදලක් ලබාදී තිබුණද, එම මුදල නිලධාරීන්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා යොදා නොගෙන සමාගමේ ආපන ශාලාවේ පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සහ ආයතනික පරිපාලන වියදම් පියවා ගැනීම සඳහා යොදාගෙන තිබුණි.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
යුත් සර්විසස් (ප්‍රයිවේට්) සමාගම සඳහා ගණකාධිකාරීවරයකු පත්කර ගැනීම සඳහා 2013 වර්ෂයේ සිට කටයුතු කර නොතිබුණු අතර සහකාර ගණකාධිකාරී තනතුරද 2019 ජුනි 03 දින සිට මේ දක්වා පුරප්පාඩු පවතින බව නිරීක්ෂණය විය. සමාගම සඳහා ස්ථීර පදනමින් ගණකාධිකාරීවරයකු බඳවා ගැනීම සඳහා කටයුතු නොකිරීම ,අවසන් මූල්‍ය ප්‍රකාශන විගණනයට කාලීනව ඉදිරිපත් නොවීමටද හේතු වී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.	වර්තමානය වන විට සහකාර ගණකාධිකාරී තනතුර සඳහා ස්ථීර පත්වීම් ලද ආයතනයේම සේවය කරනු ලබන නිලධාරියෙක් පත් කර ඇත.	ගණකාධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටිය අනුව විධිමත් පරිදි බඳවා ගැනීම් සිදුකළ යුතුය.

3.5 හඳුනා නොගත් පාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 10 වන වගන්තිය හා 16 වන වගන්තියට පටහැනිව සේවා නියුක්තිකයකු සම්බන්ධයෙන් සේවා යෝජක විසින් ගෙවිය යුතු දායක මුදල් නියමිත දිනයේදී නොගෙවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.91,000 ක් අධිභාර ලෙස ගෙවා තිබුණි.	සමාගමේ මූල්‍ය තත්වය යහපත් නොවන අතර, එලෙස සේවක අර්ථසාධක අරමුදල් නියමිත දිනට ගෙවීම ප්‍රමාද වී ඇත. ඉදිරියේ දී නියමිත දිනට ගෙවිය යුතු දායක මුදල් ගෙවීමට කටයුතු කර අධිභාර අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.	සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලට අදාළ මුදල් නියමිත දිනට ප්‍රේෂණය කළ යුතුය.